



Determining the Morphemic Category of the Case Markers ගෙන් [gen], ගේ [ge:], and හට [hatə] in the Sinhalese Language

සිංහල භාෂාවේ ගෙන් [gen], ගේ [ge:], හට [hatə]
විභක්ති පූරුෂ තුයෙහි පදිම ප්‍රවර්ග විනිශ්චය

Kande Kapuge Ganushka Randula

Department of Linguistics, University of Kelaniya.¹

ABSTRACT

The three case markers ගෙන් [gen], ගේ [ge:], and හට [hatə] in the Sinhalese language have been the subject of much debate over time. There have been two opposing views about their morphemic category. Some acclaimed scholars consider them to be case suffixes, whereas some others consider them to be case denoting postpositions. Therefore the present study examines the etymology, historical change, and the use of these three case markers, with the intention of revealing some historical and morphosyntactic factors helpful in determining their morphemic category. Epigraphic sources and classical Sinhalese literary works were cited as primary sources, whereas a number of etymological studies and commentaries were cited as secondary sources in collecting data for the analysis. According to the observations made, all these three case markers have been derived from nouns in Pali and Sanskrit languages. Even though they have been derived from nouns, they have undergone a drastic functional shift after entering the Sinhalese language. They have performed the mere function of case marking since the era of Medieval Sinhalese. They have been treated not as suffixes, but as independent words in a number of primary sources cited. Since they are independent words positioned after nouns to denote cases, it is proper to consider them as case denoting postpositions rather than case suffixes.

KEYWORDS: Case Suffixes, Etymology, Functional Shift, Morphological Category, Postpositions

¹ k.k.g.randula@gmail.com

1. හැඳින්වීම

1.1. විහක්ති

වාක්‍යයෙක යෙදුණු පද එකිනෙක අතර පවත්නා වාක්‍ය විවාරණ්මක සම්බන්ධතා (Syntactic Relationships) හෙවත් කාර්යාත්මක සම්බන්ධතා (Functional Relationships) ප්‍රකට කරන්නා වූ ව්‍යාකරණ ලක්ෂණය විහක්ති (Case) නම් වත්නේ යැයි බේවිඩ් ක්‍රිස්ටල්සු (Crystal, 2008: 66) විහක්ති තිර්වචනය කෙරෙනි. පදයක් මෙයි ලක්ෂණය පළ කරනුයේ ඉන් අහිප්‍රේත සම්බන්ධය පළව වන පරිදි වෙනස් විමෙනි; වර-නැගිමෙනි. ඒ අනුව සකු පෙළ බස්හි නො වරනුගෙන පද හෙවත් අවසය පද (Indeclinables) හැරුණු විට නාම පද හා ක්‍රියා පද කෙරෙහි විහක්ති අදාළ වන බව විමල් ජී. බලගල්ලේල් (Balagalle, 1995: 167) පෙන්වා-දෙනි. තද්හාඡාවන්හි නාම පද වරනුගෙනුයේ නාම විහක්ති අනුව ය; ක්‍රියා පද වර-නැගෙනුයේ ආබ්‍යාංශ විහක්ති අනුව ය. එහෙත් සිංහලයෙහි ලා මිද වෙනසෝක් වේ. එනම් සිංහල ව්‍යාකරණ ගාස්තුයෙහි භුදු 'විහක්ති' නාමයෙන් ගැණෙනුයේ නාම විහක්ති පමණි. ක්‍රියා පදවල වර-නැගිම් අරබ්‍යා විහක්ති' නාමය සිංහලයෙහි ව්‍යාච්‍යාර නො කුරේ. එබැවින් මේ අධ්‍යායනයේද ඇ 'විහක්ති' යන්හෙත් ගැණෙනුයේ නාම විහක්ති පමණි.

'විහක්ති' යනු සංස්කෘතයේ 'වි-' උපසර්ගය පුරුව් 'නැං්' බාංචුවට 'ත්-ති' ප්‍රත්‍යාය ගැන්වීමෙන් (විෂ්ඨාං්ති ස විහක්ති) නීපන් කාදන්ත නාමයෙකි. පාලියේ 'විහත්ති' යන රුවින් ද මේ සිටී. 'වෙශසය බෙදීම්' යනු තීය තිරුත්ති ප්‍රකාර ව මෙයින් පැවැශෙන අර්ථය ය. 'යමේන් කරනා කරම ආදි අරථ බෙදෙනු ලැබේ නම් ඒ විහක්ති නම් වේ' යනුයෙන් සංස්කෘත ව්‍යාකරණයෙන් විහක්ති හදුන්වා ඇත්තේ මෙසේ ය: 'විහ්‍යත්තෙන් කරනා කරමාදාර්ථා විහක්ති'. විහක්ති පිළිබඳ ව පැද්‍රක්ත තිර්වචනය ඒ පදයෙහි තිරුත්තිය හා ඉදුරු ම අන්වර්ථ වේ (පක්ෂ්‍යාසාර නීම්, 2011: 87). 'නමින් පර වැදෙනු ලබනුයේ විබන් නම්' යනුයෙන් විහක්ති ගැන සිද්ධ්‍ය සගරා හිමියන් දක්වන තිර්වචනය ද 'විහ්‍යෝන්නේන් විහත්තියේ' ඇ ලෙස පාලියේ 'මොග්ගල්ලායන ව්‍යාකරණය' ආදියෙහි දැක්වෙන සාම්ප්‍රදායික තිර්වචනයෙහි ම ප්‍රතිරාවයෙකි.

1.2. විහක්ති සූච්‍ය

සකු පෙළ වියරණයේ මෙන් ම සිංහලයේ ද 'විහක්ති' නාමය ව්‍යාච්‍යාර කොට ඇත්තේ විහක්ති අර්ථය :සිද්ධී එෂ්ංසබට* මෙන් ම විහක්ති සූච්‍ය සිද්ධී එරනැර* යන උනය සංක්ලේපය ම හැඳින්වීම් සඳහා ය. එනම් තුනක වාග්ධීදාර්යයන් ප්‍රවිස්තර පරිදි අර්ථය :එෂ්ංසබට* හා රුපය :සුරප* යන සංක්ලේප ද්වායය ම ඉන් අහිප්‍රේත ය. සිද්ධ්‍ය සගරා හිමියන් තේ උන් තිර්වචනයෙන් ඒ බව මොනොවට දැක්වේ. සිංහලයේ විහක්ති සූච්‍ය සිද්ධී එරනැර* දේවර්ගයක් ඇතු. එනම් විහක්ති ප්‍රත්‍යාය :සිද්ධ්‍යෝමසෝනී* හා විහක්ති සූච්‍ය තිපාත :සිද්ධී එර්ලසරක්කි* යනුවෙනි. මේ ක්වරක් වුව යෙදෙනුයේ නාමයෙන් පර ව ය. සිංහලයේ මෙන් නො ව ඉංගිරිස්‍ය වැනි හාජාවල 'දේල දෙරල දෙරපල දෙල සබ' ආදි විහක්ති සූච්‍ය තිපාත ස්ථානගත කුරෙනුයේ නාමයෙන් පෙර ය. එබැවින් ඒවා පුරුව් තිපාත :ඡැරුවැස්ස්ස්ස්ඩ්බ්‍රි* යනුවෙන් හැඳින්වේ. මේ වහර ගුරු කොට-ගෙන සිංහලයේ විහක්ති සූච්‍ය තිපාත හැඳින්වීම් සඳහා අපර තිපාත :ශ්‍යිල්වැස්ස්ස්ඩ්බ්‍රි* යන නාමය යෙදිය හැකි බව බේ. ඒවා විශයරන්නයේ :උස්බේර්ලැබුල 1956ආ 141* ප්‍රවිස්ති.

විහක්ති සූච්‍ය තිර්වචනය නාමයෙන් පර ව යෙදෙන හාජාංග ඇතුරින් නාමය හා බැඳෙන විහක්ති ප්‍රත්‍යාය :සිද්ධ්‍යෝමසෝනී* කවලේ ද යනුත් නාමයට පිටුපසින් යෙදෙන මූන් ඒ හා නො බැඳෙන අපර තිපාත :සිද්ධීවැස්ස්ස්ඩ්බ්‍රි* කවලේ ද යනුත් පැහැදිලි ව වෙන් කොට හදුනා-ගැනීමට සිද්ධ්‍ය සගරා හිමියන් වැයම් කොට නැතැ. පද බෙදා ලිවීමෙන් සම්මිතයෙක නො තුවුණු එවත ප්‍රත්‍යාය හා අපර තිපාත වෙන් කොට හදුනා-ගැනීම ප්‍රායෝගික වට්නාකමක් නැති කාරියක් වූ බව පැහැදිලි ය. එහෙත් පුරුව ලේඛනයෙන් පවා ස්වාධීන පද හැවියට ව්‍යාච්‍යාර කොට ඇති ඇතැම් හාජාංගයන් ප්‍රත්‍යාය සේ දක්වා හිමියන් ගේ මහන් දේශීජයෙකි.

විහක්ති අරථ සූච්‍ය තිර්වචනය සින්ස අපර තිපාත හාවිතය බොහෝ ඉංජ්-ආර්ය ගණයට අයත් සිංහලයෙහි විහක්ති සූච්‍ය අපර තිපාත හාවිතය ප්‍රකට වුයේ මධ්‍යතන සිංහල අවධියෙහි (ත්. ව. 8 සියවස - ත්. ව. 13 සියවස) දී ය (බලගල්ලේ, 1992: 61). ප්‍රාක්ෂන සිංහල (ත්. පු. 3/2 සියවස - ත්. ව. 4/5 සියවස), පුරාතන සිංහල (ත්. ව. 4/5 සියවස - ත්. ව. 8 සියවස) අවධින්හි මාතා හාජාගත විහක්ති ප්‍රත්‍යාය ඇංග්‍රීස් වහරට පිටුස තුවුණු විහක්ති ප්‍රත්‍යාය බොහෝවක් මේ පුළුයේ දී සිදු වූ පදන්ත් අස්වරින මාතා ලේඛන ප්‍රත්‍යාය සේ නැතු සේවයට යාමන් සමග වරනැගීමෙන් ලා ඇති වූ සංඝ්‍යාධිකාව වළකා-ලිමේ උපායකක් ලෙස මේ තිපාත හාවිතයට අවුත් තිබෙන බව විශයරන්නයේ :උස්බේර්ලැබුල 1956ආ 141* පෙන්වා-දෙනි. මේ තිපාත යෙදෙනුයේ කරම විහක්ති ප්‍රත්‍යාය ගත් ප්‍රාණිවාවී නාමයනට බ්ලේස්ප්‍රේල් හදම්බ්‍රි* පර ව ය. අප්‍රාණිවාවී නාමවල :ප්‍රාබස්ප්‍රේල් හදම්බ්‍රි* මේ විහක්ති පැවැසනුයේ තිපාත යෙදිගෙයන් නො ව ප්‍රත්‍යාය ගැනීමෙනි.

2. ගැටුව

සමකාලීන සිංහල ලේඛන ව්‍යාච්‍යාරයෙහි බහු මාත්‍රා විහක්ති සූච්‍ය රුප දොලොසක් පමණ හැඳු වේ. එනම් කරනා විහක්තියේ 'විසින්', කරනා විහක්තියේ 'අතින්', 'නියා', අවධි විහක්තියේ 'ගෙන්', 'කෙරෙන්', සම්ප්‍රදාන විහක්තියේ 'හැඳින්වීමෙන්' නීපන්හාංගයන් :පිළින්හාංග 2012ආ 606* පුළුබ සමකාලීන හාජාංගයන් ද මේ අතර දැක්වුණු 'ගෙන්', 'හැඳින්වීමෙන්', 'ඇඟ්‍යාල්ඩ්බ්‍රි' මේ විහක්ති පැවැසනුයේ තිපාත යෙදිගෙයන් නො ව ප්‍රත්‍යාය ගැනීමෙනි.

කුමාරතුංග මූනිදාසයන් (කුමාරතුංග, 1935: 271) කේදාගොඩ සූජාණාලෝක හිමියන් (සූජාණාලෝක හිමි, 1959: කංසසස) වැනි බොහෝ සාම්ප්‍රදායික ව්‍යාකරණයන් 'ගෙන්, ගේ, හට' ආදිය හැඳුන්වා ඇත්තේ විහක්ති සූවක නිපාත ලෙසනි. මේ අනුව 'ගෙන්, ගේ, හට' විහක්ති සූවක තුයෙයි පදිම ප්‍රවර්ගය :එදරවයුපසඡ ස්ථීරදහා* පිළිබඳ ඒකමතිකත්වයක් නොමැති බව පෙනේ.

3. අරමුණ

විහක්ති ප්‍රත්‍යාය යනු බද්ධ පදිම :එදරවයුපිළි* විශේෂයෙකි. විහක්ති සූවක නිපාත යනු අඛ්ධ පදිම :හැරු එදරවයුපිළි* විශේෂයෙකි. පද බෙඩිමි දී බද්ධ පදිම එක් කොට ලිවීමත් අඛ්ධ චෙන් තොට ලිවීමත් භාජා ව්‍යාච්ඡාරයේ සම්මුතිය යි. එබැවින් මේ පදිම තුයෙ ප්‍රත්‍යාය හැඳුන්වය සේ සලකන්නේ ඒවා පෙර පදයට ආද ලියති; නිපාත පද දේ සලකන්නේ ඒවා පෙර පදයන් දුරස් කොට ලියති. මේ අනුව ඒවාහි ව්‍යාච්ඡාරය විෂම භා ව්‍යාකුල වී තිබෙනු පෙනේ. මේ ව්‍යාකුලතාවට පිළියම වනුයේ මෙකි විහක්ති සූවකයන් තුනෙහි පදිම ප්‍රවර්ගය නිව්‍ය කුරු-ගැනීම යි. එවිට මේවා එක් කොට ලිවිය යුතු ද වෙන් කොට ලිවිය යුතු ද යනු පැහැදිලි ටේ. ඒ සඳහා විරාගත ව්‍යාච්ඡාරය, තිරුක්ති භා එකිනෙකික රුප විකසනයට ලක් කොට ඒවා අයන් පදිම ප්‍රවර්ගය විනිශ්චය කිරීම මේ අධ්‍යායනයේ ප්‍රධාන අරමුණ යි.

4. කුම්වේදය

'ගෙන්, ගේ, හට' යන විහක්ති සූවකවල පරිණාමය හා විරාගත ව්‍යාච්ඡාරය පිළිබිඳු කරන සෙල්ලිපි භා සම්භාවන පාහිතා කාති ද ඒවාහි ප්‍රහාරය නොහොත් තිරුක්ති පිළිබඳ ව තොයෙකුත් විද්‍යාත්‍යන් විසින් පළ කුරුණු මතවාද හා අර්ථ විවරණ ද මෙහි ලා මූලාශ්‍ය වසයෙන් ඇසුරු කැරේ. එකි මූලාශ්‍යයයන්හි අන්තර්ගතය තුලනාත්මක විශේෂණයට බඳුන් කිරීමෙන් වඩාත් විදුහුරු විශ්‍යයන් පහදා-ගැනීම මේ විමර්ශනයේ ද අනුදත් කුම්වේදය යි. පදිමයන්හි තිරුක්ති හා මූලාර්ථ පිළිබඳ විද්‍යාත් මතවාදයන්හි විෂමතා දක්නා ලැබෙන කළේහි ඒවාහි රුපීය පරිණාමය හා ව්‍යාච්ඡාරය ප්‍රමාණ කොට-ගැනීමෙන් ගාස්ත්‍රීය වූ නිගමන මතු කොට-ගැනීම්. ඇතැම් පදිමයෙක තිරුක්තිය පිළිබඳ ව එක් මතයක් පමණක් නිවරද යැ යි සිළිගත නොහැකි අවස්ථා ද ටේ. එබඳ අවස්ථා පිළිබඳ ව අවසාන විනිශ්චයක් නො දක්වනුයේ ඒ තතු තව දුරටත් විමර්ශනයි බැවිති.

5. ප්‍රතිඵල හා විමර්ශනය

5.1. ගෙන්

අවදි වින ගැන තනු පහදන සිදන් සගරා කතු හිමියෝ -අ-ගෙන්/-ල-ගෙන්/-ආ-ගෙන්/-ඩ-ගෙන්" යන ප්‍රත්‍යාය තද්විහක්තියෙහි ලා යෙදෙන බව පවසනි. මේ අනුව යෙමින් ඒවුහම් මැනැසිස් ගුණස්කරයන් :යිම්බින්රේල 1891ප 93*, රත්මලානේ ධර්මාරාම හිමියන් (ධර්මාරාම හිමි, 1902: 94) මෙන් ම දිසානායකයන් :සීස්ඩ්ස්න්ල 2012ප 606* වැනි තුනන විද්‍යාත්‍යන් ද 'ගෙන්' යනු අවධි විහක්ති ප්‍රත්‍යායකැ ඉක්ස්සඩ්බූ සිං බොසබට* යි සලකා ඇතේ. එහෙත් කුමාරතුංග මූනිදාසයන් (කුමාරතුංග, 1935: 271) මේ සාම්ප්‍රදායික විශ්‍යය අහියෝගයට ලක් කරමින් පවසනුයේ, "...'ගෙන්' යනු විබනෙක් නො වේ; කරණ අවධි අර්ථයන් හගවන නිපාතයෙකි..." යනු යි. ඔවුන් දක්වන පරිදි 'ගෙන්' නිපාතය යෙදෙනුයේ සබඳ අරුණුහි දද වැනි වින ගත් පදවලට පර ව යි. මෙහෙයින් 'ගෙන්' යන්නෙහි තිරුක්තිය හෝ පරිණාමය විමැඩිමට මතනෙන් ව්‍යාච්ඡාරය අනුව එය විහක්ති ප්‍රත්‍යායයක් ද නිපාතයක් ද යන වග-නිර්ණය කුරු-ගත හැකි දැයි මදක් විමැකිය යුතු ය.

පදයක් යනු කේවල සංස්කේෂිතයෙකු :සබටකු සැබුලිමජසඩබ* යි අවවාදයෙන් පිළිගැනීම්. එබැවින් කවර ම හෝ ගණයකට අයන් පදයෙක ප්‍රධාන ලක්ෂණයක් වනුයේ අභ්‍යන්තර ඒකාග්‍රනාව :අබැරුව්ස් හැබැරුවස්ලභ* හෙවත් අභ්‍යන්තර හාවය :බිබෘඩබැරරමවලැස්සඩස්ලභ* යි. ඩේවිඩ් තුෂ්සට්ලපූ :සැහිල්කල 2008ප 85* මේ සංක්ලේපය පුදු ඒකාබේදනාව :සැයිස්සඩබ* ලෙස ද හඳුන්වති. මෙයින් තියුවෙන්නේ පදයෙක ප්‍රකාන්තියන් ප්‍රත්‍යායයන් මැදේද වෙනත් කිසි දු භාජාංයයක් පැමිණුවිය නොහැකි බව යි. සිංහල සෙල්ලිපිවල 'ගෙන්' යන්න යෙදුණු ඇපුරු පහදන සිරිමල් රණවැල්ලයෝ (රණවැල්ල, 2004: 13) "අප ම ගෙන්" යන ඇ; විසින් 'අප' යනුත් 'ගෙන්' යනුන් මැදේදහි අවධාරණය්ලයේ ම' නිපාතය යෙදුණු තැන් ඇතැ යි පෙන්වා-දෙති. ප්‍රත්‍යායයක් නම් බද්ධ පදිමයෙකි :රුමලා එදරවයුපිළි*; එනම් ප්‍රකාන්තියෙන් දුරස් ව යෙදුණු නොහැකියි. 'ගෙන්' යනු ප්‍රත්‍යායයක් නම් මෙබද වහරක් ඇති විය නොහැකි යි. මන් ද යන් ප්‍රකාන්තියන් ප්‍රත්‍යායයන් මැදේද ම' නිපාතය බභා-ලීමෙන් ඒ පදයෙහි අභ්‍යන්තර ඒකාග්‍රනාව බිඳෙන බැවිති. මෙයින් විඳු වනුයේ අනාඩිමත් කාලයෙක පටන් 'ගෙන්' යන්නෙහි තිරුක්ති විපරම් කරන එය නිපාතයෙකැ යි සැලැකීමට තව ද හේතු පුක්ති පැනේ.

'ගෙන්' යනු දහ වැනි සියවසේ දී වහරට එක් වූවෙකු යි විමල් ණ. බලගල්ලේල්ල (බලගල්ලේල්ල, 1992: 61) පවසන් බවි. එස්. කරුණාතිලකයන් :නේරමන්සඩකස්න්ල 2012ප 92* දක්වනුයේ දොලොස් වැනි සියවසේ දී එක් වූවක් ලෙස ය. බැලුම්මහර පස්ස්සාතිස්ස හිමියන් (පස්සාතිස්ස හිමි, 1987: 103) පෙන්වා-දෙන පරිදි දහ වැනි සියවසේ පටන් අහිලේබනවල මෙය යෙදුණු තැන් විද්‍යාමාන වන බැවින් කරුණාතිලකයන් ගේ මතය සැක කටයුතු එකිනී. සෙනරත් පරණවිතානයන් (පරණවිතාන, 1962: 168) පවසන පරිදි සිහිරි පද්‍යයන්හි මෙය යෙදුණු වගට උදාහරණ හමු නො වෙතන් අවශ්‍ය සෙල්ලිපිවල මේ සුලබ වහරෙකි. පහත දැක්වෙනුයේ එබඳ ඇතැම් තැනෙකි:

"...පොහො දා කඩ කළ තැනැත්තක ගෙන් තෙල් නැලියක් ගැනීම ද..."

- බදුලු ලිපිය: 10 සියවස

"...මලුවරුන් වහන්සේ ගෙන් කන්ලැඩු පසින්ද්වා..."

- ලෝක්ස්වර කොටන් ගේ ලිපිය: 11 සියවස

විල්හෙල්ම ගෙගරයන් (ගෙගර, 1964: 108) හා කරුණාතිලකයන් :අර්ථ්‍යාපකක්නැල 2012ප 92* දක්වන පරිදි සංස්කෘතයේ 'ගැහේන්', පාලියේ 'ගේන්න' යන තාතියා විහක්ති (කර්තා/කරණ විහක්ති) ඒක වචනය ගත් නාමයන් ගෙ පරිණාමයන් 'ගෙන්' යනු සිංහලයට පිවිස තිබේ. පල්ලන්තර පූමනජේති හිමියේ ද වැඩිහිශේෂී පඳුංසුලෝක හිමියේ (පූමනජේති හිමි හා පඳුංසුලෝක හිමි, 1966: 215) ද මෙහි පරිණාමය පිළු කොට-ලන්නාපු මෙසේ යෙත්: 'ගැහේන් > ගේන්න > ගෙනින් > ගෙනින් > ගෙන්' යනුවෙති. ඒ අනුව 'ගෙන්' යනු 'ගෙනින් / නිවෙසින්' යන අවධි අරුත සි. යම්ක්‍ර ගෙ සඟන්තකය ඔවුන් ගේ නිවෙස සි. එබැවින් සම්බන්ධරුය දීමට ගාහ වාචී 'ගේ' යන්න යොදා, අවධාරණය දීමට එය ම විහක්ති ගැන්ව්වා විය හැකි බව පරණවිතානයන් (පරණවිතාන, 1962: 166) ගේ හැඳුම සි.

සමකාලීන ව්‍යවහාරයේ අවශ්‍ය භාවයට පත් ව ඇති 'ගෙන්' යනු මාතා භාෂා ගත අඛද්ධ පැදිමයක් වන නාමයෙහින් හින්න වූවක් බැවින් නිපාතයෙකු සි සැලැකිය හැකි ය. වත්මන් වහරහි එය යෙදෙනුයේ තදිය තිරුක්කන්නරු පූවනය පිණිස නො ව පූ අවධි විහක්ති හිමියේ පූවනය පිණිස සි. ප්‍රාණිවාලී නාම සම්ග පමණක් යෙදීම මේ නිපාතයෙහි විශේෂනයෙයි සි. කරණ-අවධි විහක්ති ගත් ඇතුම් සූවනාම සම්ග 'අපෙන්/ ඔබන්/ තොපන්' ඇ විසින් වෙකුලුපික ව යෙදෙන 'ඡන්' ප්‍රත්‍යාය වන්නේ පෙර පදය හා 'ගෙන්' නිපාතය සංකෝචනය වී නිපෙන්නෙකු සි වෙගලැල්පූ (බලගල්ලේ, 1995: 239) උපක්ෂාපනය කෙරෙනි. එනම් 'අප+ගෙන් > අප+ඡන් > අපෙන්' ඇ ලෙසිනි. මේ ඇ තන්හි 'ඡන්' යනු කිසි කලෙක ප්‍රකාශනයෙන් දුරස් ව යෙදී නැති බැවින් නිපාතයක් ලෙස හිණිය නොහැකි ය.

5.2. ගේ

සම්බන්ධ විහක්තිය හඳුන්වන සිදන් කතු හිමියේ "සපදන් කම් වෙන් සවි - ගෙ යනු වියුතු ද සම වේ" යනුවෙන් සම්පූද්‍යන හා කර්ම විහක්ති ගන්නා රුප සියලුල් 'ගේ' යනු ඇති ව ද නැති ව ද සමාන ලෙස සම්බන්ධ විහක්ති ගන්නා බව කියනි. මෙහි 'ගේ' යනු ඔවුන් සලකා ඇත්තේ විහක්ති ප්‍රත්‍යායයක් ලෙස බව "අගග / -ලග / -ආග / -ජුග" ඇ විසින් එහි විවිධ රුප දක්වා තිබේමෙන් පැහැදිලි වේ. ඉන්සේකරයන් :යිමලින්ස්ල 1891ප 94*, ධර්මාරාම හිමියන් (ධර්මාරාම හිමි, 1902: 99-100) මෙන් ම දිසානායකයන් :යිමලින්ස්ල 2012ප 606* වැනි ඇතැම් තුතන විද්‍යුත්තන් ද මේ මතයෙහි ම පිහිටා 'ගේ' යනු විහක්ති ප්‍රත්‍යායයෙකු සි සලකා ඇති.

සිදන් සරගා මතය දැඩි ලෙස වේවිතය කරන කුමාරත්නාගයේ (කුමාරත්නාග, 1935: 271) 'ගේ' යනු ප්‍රත්‍යායයක් නො ව නිපාතයෙකු සි ප්‍රවිත්: "...ගේ" යනු ද විහක්තිය හා මැද වූ සම්බන්ධයක් නැති නිපාතයෙක් වේ..." තව ද කුමාරත්නාගයන් (කුමාරත්නාග, 1938: 289) සිය 'ව්‍යාකරණ විවරණයෙහි' ලා මෙය හඳුන්වා ඇත්තේන් 'ස්වාමී යෝග වාචක නිපාතය' ලෙසිනි. මෙහෙයින් 'ගේ' යන්නෙහි ද නිරුක්කිය හෝ පරිණාමය විමුසීමට මත්තෙන් ව්‍යවහාරය අනුව එය විහක්ති ප්‍රත්‍යායයක් ද යන වග නිර්ණය කළ හැකි ද සි විමුසීය යුතු වේ.

සිංහල සෙලුලුපි අතරහි 'අප ම ගේ' වැනි යෙදුම් හමු වන බව රණවැල්ලයේ (රණවැල්ල, 2004: 13) පෙන්වා-දෙනි. මෙලෙස නාම ප්‍රකාශනයන් 'ගේ' යන්නෙවත් අතරට අවධරණයාරුයේ ම' නිපාතය ප්‍රමුණුවා තිබේමෙන් ප්‍රතිත වන්නේ 'ගේ' යනු ප්‍රත්‍යායයක් නො ව එය සි. ප්‍රත්‍යායයක් නම් බැඳ්ද පැදිමයෙහි :රේම්බා එදරවයුපැළු; එනම් ප්‍රකාශනයන් දුරස් ව යොදු නොහැකිකෙනි. අතෙක් අතට පදයක් යනු කේවල සංස්කේතියක් ඇසබටකු ස්ංඩිලරම්ප්‍රසදබැං බැවින් එහි ඇතුළත් ප්‍රකාන්-ප්‍රත්‍යාය අතරට අන් කිසි ද බාහිර භාෂාංශයක් ප්‍රමිණිය යනා හේ. එසේ කළ හොත් පදයෙහි අත්‍යවශ්‍ය ලුණුණයක් වන අභ්‍යන්තර ඒකාග්‍රතාව :පෙබ්ලරුවේ ප්‍රාග්‍රහයන් හෙවත් අභ්‍යන්තර භාවය :බිජ්බ්ලුරුරටම්ප්‍රේස්සකස්ලහ් මිලි-යන බව මතු ද දක්වාතින් :ක්‍රිජ්ජිල්ල 2008ප 85*. මෙහි 'අප' යනුත් 'ගේ' යනුත් අතරට අවධාරණයාරුයේ ම' නිපාතය බහා-ලිමෙන් විය වනුයේ අනාදීම් කාලයෙක පටන් 'ගේ' යන්න සලකා ඇත්තේ විහක්ති ප්‍රත්‍යායයක් ලෙස නො ව ස්වාධීන පදයක් ලෙස බව සි.

'ගේ' යනු ප්‍රත්‍යායයක් නො ව පදයක් බව සනාථ කරන යෙදුම් 'අමාවතුරෙහි' ද දක්නට ලැබෙන බව කොඳාගාව ස්ංඩානාලෝක හිමියන් (ස්ංඩානාලෝක හිමි, 1959: කංසස) මෙසේ පෙන්වා-දෙනි:

"...පද බිඳීන විට 'ගෙන්', ගේ, හට' යනුවෙන් නො කළ යුතු සෙ කියන ප්‍රවිතුන් ඇතු ද, එ වෙන මැ සිටුනා පද බවට ගුරුලැගෙන්නේ 'ගේ' වාක්‍ය මැ දෙසේ දෙයි. 'ඇතැක්ක්‍රු මධ්‍යනා කළ ඇතැක්ක්‍රු මැ ගේ පිහින් මැධ්‍යීය මිනැවැ' (119 පි:) 'අප ද ගේ සෙස්සනුදු ගේ කතා තිබියෙට සි' (168 පි:) මේ ආදි වාක්‍ය පද්ධායෙහි 'ගේ' යනුයෙනි පෙරට 'මැ, ද' යන නිපාත එයි. එසින් 'ගේ' යනු සම්බන්ධරුය හෙළි කරන පදන්තරයක් වන් මුත් විහක්තියක් නො වන බව නියුතුවයි..."

මේ සියලු සාධක කෙරෙන් ප්‍රතිත වනුයේ 'ගේ' යනු විහක්ති ප්‍රත්‍යායයෙකු සි සිදන් සරගා හිමියන් ඇතුව පිරිසක් දරන මතයට ව්‍යවහාරයෙන් කිසින් පිහිටුව නො ලැබෙන බව සි. ස්වාධීන පදයක් වන මෙහි අර්ථ තිරුක්කි විවරම් කරන එය නිපාතයෙහි සි සැලැකිමට තව ද හෙතු පුක්කි පෙන්වනුයි...

'ගේ' යනු අට වැනි සියවස දක්වා ඇතට දීවෙන ඉතිහාසයකට හිමිකම් කියන වහරක් බව පස්ක්‍යාතිස්ස හිමියෝ (පස්ක්‍යාතිස්ස හිමි, 1987: 99) ද කරුණාතිලකයෝ : නේරම්බේසකක්නැල 2012ප 247* ද පෙන්වා-දෙති. එහෙත් ගෙගරයන් (ගෙගර, 1964: 108) ගේ මාතිකත්වය ව්‍යුත් නව වැනි සියවසේ දී මෙය වහරට එක් වූ බව යි. මේ පදය යෙදී ඇති ඇතැම් සෙල්ලිපියක් අයත් ව්‍යුත් අට වැනි සියවසට ද නව වැනි සියවසට ද යනු අව්‍යාච්‍යාත්වන් බවින්, විෂයරත්නයන් : උස්ස්ජ්‍රල්බැල 1954ප 144* දක්වන පරිදි 'ගේ' යනු අට වැනි හේ නව වැනි සියවසේ දී වහරට එක් වූ ව්‍යුත් සුදුසු ය. මෙය යෙදුණු ආදිතම අවස්ථා කිහිපයෙකි, මේ :

"...පිළියාන වැඩිමල් ජේවුන් ගේ පියගැටී..."

- සත් සිංහල සෙල්ලිපි 6: 8/9 වැනි සියවස : ඇවසටර්වයස් 'හැක්බස් ඡස්ප 148-149*

"...විෂය නාවන් වා මෙකු ගේ ආම්බු සුමෙධා දේවින් හා මෙකුන් ගේ බැනා..."

- රුවන්මැලි සෑ සෙල්ලිපිය: 9/10 වැනි සියවස : ඇවසටර්වයස් 'හැක්බස් ඡස්ප 122*

"...කොටගම් සිසෙන් වත්තිමියන් ගේ ලාභ බතක්..."

- කඹදියපාකුණ සෙල්ලිපිය: 10 වැනි සියවස : ඇවසටර්වයස් 'හැක්බස් ඡස්ප 258-259*

"...බේස්ත් පාණන් ගේ රකවල් රකු..."

- කොළඹ කුවුගේසි සෙල්ලිපියක්: 10 වැනි සියවස : ඇවසටර්වයස් 'හැක්බස් ඡස්ප 250-251*

'ගේ' යන නිපාතයට මුළු ව ඇත්තේ සප්තම් විහක්තිය (ආධාර විහක්තිය) ගත් පංස්කාත 'ගැනේ' යන්නන් පාලි 'ගේනේ' යන්නන් බව ගෙගරයන් (ගෙගර, 1964: 108), පරණවිතානයන් (පරණවිතාන, 1962: 166) මෙන් ම කරුණාතිලකයේ : නේරම්බේසකක්නැල 2012ප 92* ද පෙන්වා-දෙති. එ අනුව 'ගේ' යන්නහි නිපැත්ම මෙවැන්නෙකි: 'ගාහේ' ස ගේහේ' ස ගෙහි ස ගේ'. විෂයරත්නයන් : උස්ස්ජ්‍රල්බැල 1954ප 144* හැඳුනුදේ පාලියේ සත්තම් විහක්ති (ආධාර විහක්ති) ඒක ව්‍යුත් ගෙහි' යන්නක් එක මුල වූ බව යි. එහෙත් පාලියේ සත්තම් විහත්ති ඒක ව්‍යුත් 'ගෙහි' වැනි රුපයක් තො පැනෙන්. කෙවතුද පාලියේ ම සත්තම් විහත්ති (ආධාර විහක්ති) ඒක ව්‍යුත් 'ගෙහිස්ම්' යන්නහින් 'ගේ' යනු පරිණාමය වූ බව බලගැල්ලේපු (බලගැල්ලේ, 1992: 61) විශ්වාස කෙරෙනි. මුළුන් ඒ පදයෙහි නිපැයියාව මුළු කුරු-ලන්නේ මෙසේ ය : 'ගේහස්ම් ස ගේහස්සි ස ගේහි ස ගේ'. මේ තිරුක්ති ක්රන්ත තුයය මද විසින් එකිනෙකින් වෙනස් වුව ද මාතා භාජාවල ආධාර විහක්ති ගත් 'ගැහ/ගේහ' ගැඩිය මේ සියල්ලෙහි පොදු මුළය වන බව පැහැදිලි ය. එබැවුන් මින් එක් තිරුතක් පමණක් නිවරද යැ සි ඉදුරා ප්‍රකාශ කළ තො ගේ.

මම කුන් විද තිරුක්ති කළනයනට විරුදු ව යෙමින් ක්‍රාන්කාලේක හිමියන් (ක්‍රාන්කාලේක හිමි, 1971: 120) දක්වන්නේ පාලියේ 'ගත' යන අතිත ක්‍රියා රුපයෙන් මෙය සිද්ධ වූ බව යි; එනම් : 'ගත ස ගිය ස ගේ' යනුවෙති. 'සක (දා ගාමි) ස සිය (ද ගැමි) ස සෙ (ද ගැමි)' වැනි තන්හි ගෙඩි පරිණාමයට එය අනුරුප යැ සි පවසන ඒ හිමියෝ, 'බුද ගත ව්‍යුත්' යන්නහි මුදුන් (කරු) ගිය වස්තුව' යනු විසින් සම්බන්ධාර්ථය ඇගැවෙන බව වැඩි යුතුවත් පහදති. 'ගේ' වැනි නිපැතිත රුපයෙක නිෂ්පත්තිය 'ගත' වැනි ක්‍රියා රුපයෙකින් සිද්ධ වීමට ඇත්තේ මද ඉවෙකි. 'ගේ' යන පදයේ පරිණාමය මැනැවින් ප්‍රකට ව්‍යුත් නාම පද වන 'ගැනේ/ගේනේ', 'ගේහස්ම්' වැනි රුප වෙතින් බව ඉහත දැක්වීමින්. එමතු තො ව 'ගැනේ' යන අවධි විහක්ති සුවකය හා 'ගේ' යන සම්බන්ධ විහක්ති සුවකය අතර ප්‍රහාරනමක සබඳතාවක් ඇති බව පැහැදිලි ව්‍යුත් අයේ ද ඒ දෙක ම ගැහ වාවී නාමයන් සිද්ධ වූ න ය සැලැකු විට ය.

මෙලෙස මාතා භාජා ගත ගැහ වාවී නාමයන් 'ගේ' යන්න හින්න වූ බවක් සැලැකීම කොතරම සාධාරණ ද යන වින්ත ප්‍රත්‍යාග්‍ය ව්‍යුත් ව්‍යුත් වනුයේ, 105 වැනි සියිරි ගියෙහි පැනෙන 'ගේ' යන්න සිල්පඛ ව පරණවිතානයන් (පරණවිතාන, 1962: 166) කරන පැහැදිලිමෙන්. එහි ලා මුළුන් පෙන්වා-දෙන අන්දම්ව සම්බන්ධාර්ථය හැගැවීමට ගැහ වාවී නාමයන් යෙදීම දෙමළයෙහි ද ව්‍යුත්වනාරය යි:

"...ගේ" යනු 'ගෙය තුළ' යන අදහස ඇති පාලි 'ගේනේ' යන්නට සම්බන්ධ යනු යි. අපරිය ආධාර විහක්තියෙන් සම්බන්ධ විහක්තියට පෙරලීම ස්වභාවික සිද්ධාර්ථයි. කෙනකු ගේ ගෙය මුහු ගේ අයිතිය යි. එහෙත්න් හිමිකම් හැගැවීම සැදානා 'ගේ' යන පදය උපකාරයක් ව්‍යුත් නාමයෙකින් පැමිණියේ ය. 'ගේ' යන්නහි ප්‍රයෝගය මෙපරිදෙන් සිල්පය නොත්, එය දෙමළ ව්‍යුත් යන්නයක් වරනැගිමේ දී යෙදෙන 'ඉල්' (මිල්) යන්නහි තේරුම 'ගේ' යන්න යි. සිංහලයෙහි 'ගේ' යන්න ද ඒ අදහස ම දරයි. එහෙත්න් එය ආධාරර්ථය හැගැවීමේ උපකාරක පදයක් ව්‍යුත්වන් යෙදීණි..."

කුමාරත්‍යාගයන් (කුමාරත්‍යාග, 1940: 89) ද වරෙක මේ හා සැමැයෙන අදහසක් පළ කොට තිබේ:

"...පෙර හෙළයෝ පෙලෙ නමට පර කොටු බොහෝ විටු 'ගේ' යනුද යෙදු හ... මේ 'ගේ' යනු 'ගෙයි' යන්නට සම්බන්ධ යැ. ඇතැමැදු 'ගෙයි' යනු මැ යොදාත්. එ නම ඇති ගෙදරට-කුලයට-පවුලට-පෙළට අයත් යනු යැ ගත සුදු අරැති..."

'ගේ' යනු සම්බන්ධ විහක්තිය හැගැවීම පිණිස යෙදෙන ආධාර විහක්ති ඒක ව්‍යුත් යන්න නාමයක් බව මෙතෙක් කුරුත්‍යා විමර්ශනයන් පැහැදිලි වේ. මාතා භාජා ගත ගැහ වාවී නාමයෙකින් එය හින්න වූ බව තිශ්වාතියෙන් ව්‍යුත් ද සම්කාලීන ව්‍යුත්වනාරයෝ එය යොදාන් එය යොදාන් සියව්වය පිණිස නො ව 'ඉල් සම්බන්ධ විහක්තිය සුවකය ය' ය. එබැවුන් එය ආධාරර්ථය හැගැවීමේ උපකාරක පදයක් ව්‍යුත්වන් යෙදීණිකි"

ලෙස සැලැකීම පුක්තිමත් ය. ප්‍රාක්ට්‍රාව් නාම සමග පමණක් යේදීම මේ නිපාතයෙහි විශේෂත්වය සි. සම්බන්ධ විභක්ති ගත් ඇතුම් සරවනාම සමග 'අපේ/ ඔබපේ' ඇ විසින් වෙශකල්පික ව යෙදෙන 'ඒ' ප්‍රත්‍යාය වනාමි පෙර පදය හා 'ගේ' නිපාතය සංකෝචනය වී නිපත්හ සි බලගල්ලේඇ (බලගල්ලේ, 1995: 239) උපකල්පනය කෙරෙති. එහි 'අප+ගේ > අප+ඒ > අපේ' ඇ ලෙසිනි. මෙබදු තන්හි 'ඒ' යනු කිසි කලෙක ප්‍රකාශීයන් දුරස් ව යෙදී නැති බැවින් නිපාතයක් ලෙස තිෂ්‍ය තොගැකි ය.

5.3. හට

සිදුන් සගරා කතු හිමියෝ සම්පූද්‍යාන විභක්තිය හඳුන්වා-දෙන්නාභු මෙසේ පවසනි:

"දන් ඇ බැඹුදයේ - පිණිසැ නිසි හා සපදන්
හටෙකතැ අතට මුහු බසැ - ට නැතෙ යේදු කම් විබත්"

එහි අරුත් නම්: "දානාදිය ලබන්නේ ද 'පිණිසැ' යන යෙදුමට නිසි වූයේ ද සම්පූද්‍යාන සි. ඒකවචනයෙහි 'හට' වෙයි; බහුවචනයේ 'අනට' වෙයි; 'ට' තොමූති නම් 'ට' යනු යේදු කරම විභක්ති පද ද මෙහි ලා යෙදේ" යනු සි. ගුණාලේකරයන් යිමිනින්ල 1891ප 92*, ධර්මාරාම හිමියන් (ධර්මාරාම හිමි, 1902: 90) වැනි වියත්තානු සිදුන් සගරා හිමියන් දක්වන පරිදි ම '-අනට, -ට, -හට' යන රුප සියල්ල විභක්ති (ප්‍රත්‍යාය) ලෙස පිළිගෙන තිබේ. මේ විශ්‍යය විවේචනය කරමින් 'හට' යනු විභක්ති ප්‍රත්‍යායයක් තො වන බව සනාථ කරනු වස් කුමාරත්වාගයන් (කුමාරත්වා, 1935: 255) කරන පැහැදුම් 'හට' යන්න සැබැවින් ම අයත් වන පදිම ප්‍රවර්ගය නිර්ණය කිරීම සඳහා අතිශයින් වැළැගත් ය:

"...මේ විභක්ති දැක්වීම අභ්‍යන්ත්‍රිය යැ. 'හට' යනු විභක්තියෙක් තො වේ; සම්පූද්‍යානාර්ථය හත්වන නිපාතයෙකි.

'මේ නම වෙති දැනැ-ගන්නේ හට ගුරුල්'

'හිමියන් හට දේ ගුරු'

යනාදි ප්‍රයායයන් ගෙන් ඒ බව ස්ථුට වෙයි. 'ගුරුල් හට', 'දේ ගුරු හට' යන තන්හි 'හට' යනු විභක්තියෙක් වේ නම්, 'හට ගුරුල්', 'හට දේ ගුරු' යනාදියක් කිසි සේත් යෙදිය හැකි තො වේ...

මෙහි ලා කුමාරත්වාගයන් තරක කරන පුළුරින් ම 'හට' යනු ප්‍රත්‍යායයක්මෙසේ* නම් 'ගුරුල්' හා 'දෙගුරු' යන නාමයනට පසු ව මූත් පෙරවු ව එය යෙදෙනු තොගැකි ය; ප්‍රත්‍යාය යනු හැම විට ම ප්‍රකාශීයන් විභක්තියෙක් පැවත්තා ඇති ඉහත තිද්‍යුන්වල 'හට' යන්න යොදා ඇත්තේ නාමයනට පෙරවු ව ය. සාමාන්‍යයන් නාමයනට පර ව යෙදෙන නමුත් 'හට' යනු ප්‍රත්‍යායයක් තො වන බවත්, ඇවැසි නම් පෙරවු ව ද යෙදිය හැකි ස්ථානීන පදයක් ලෙස එය ව්‍යවහාර කොට ඇති බවත් මේ අනුව පිළිගැනීමට සිදු වේ. පදයක ප්‍රධාන ලක්ෂණයක් වනුයේ මෙපරිදේන් එය යෙදෙන තැන සුදුසු ලෙස වෙනස් කළ හැකි විම සි. මේ ලක්ෂණය ස්ථානීය විව්ලනාව ජ්‍යෙෂ්ඨස්ථාන් එදුසැසැක් එදුසැසැක් තැන විව්ලනාවේ :කුහිල්කල 2008ප 375-376* පෙන්වා-දෙති. මෙහි අර්ථ නිරුක්ති විරෝම් කරන 'හට' යනු විභක්ති ප්‍රත්‍යායයක් තො ව සම්පූද්‍යානාර්ථය හත්වන නිපාතයෙකි යන විනිශ්චයට පක්ෂ ව තව ද හේතු පුක්ති පැනෙන්.

'හට' යනු ප්‍රාකාන සිංහල පුගය (ත්‍රි. පූ. 3/2 සියවස - ත්‍රි. ව. 4/5 සියවස) දක්වා දිවෙන ඉතිහාසයක් ඇති ව්‍යරක් බව සෙල්ලිපි පුළුරින් පෙනෙන්. ත්‍රි. ව. පළමු වැනි සියවසේ දී 'අවය/ අවයේ' යනුවෙන් ද දේ වැනි සියවසේ දී 'හටය' යනුවෙන් ද දහ වැනි සියවසේ දී 'හට' යනුවෙන් ද 11/12 වැනි සියවස්වල සිට 'හට' යන වර්තමාන රුපයන් ද මෙය ව්‍යවහාර එ ඇති බව කරුණාතිලකයේ :අන්මල්ව්‍යසක්නැල 2012ප 372* පෙන්වා-දෙති. පළමු වැනි සියවසේ ව්‍යවහාර වූ 'අවය' යන්නට සමකාලීන ව 'අයය' යන්නකුද යේදී ඇති සිරණවැළැලකයේ (රණවැළැල, 2004: 5) පවසනි. එවක ලේඛනයෙහි අල්පප්‍රාණ-මොප්‍රාණ හාවිතය වෙශකල්පික ව සිදු ව ඇති බැවින් මෙසේ යේදී තිබේ සාමාන්‍ය සි. මේ තතු අනුව 'අවය/ අයය/ අවයේ සාහාය සහ හට' යනු මේ නිපාතයෙහි රුපය වික්‍රාන්තය සි. ආදියෙන් ම මෙය යෙදුණු කිහිප තැනෙන් මෙසේ ය:

"...තුබරබ බිජ සග හටය වතරි පවෙණි පරිභ්‍රනක කොටු දිනි..."

- පාඕමැකිව්‍යාවේ සෙල්ලිපිය: 2 වැනි සියවස :ූවසටර්වයස් 'හක්බස් අර211*

"...මහ බිඡ සග හටි නියත කොටු යහිස පව තන තව වෙහෙරකහි දිනි..."

- තොළිනිල සෙල්ලිපිය: 4 වැනි සියවස :ූවසටර්වයස් 'හක්බස් ප්‍රමාණ177 - 178*

"...කම් තවැමැ කැඩිලි ජෙවක් හටි..."

- මිනින්තලා ප්‍රවරු ලිපි 2: 10 වැනි සියවස (Inscriptions of Ceylon I: No 34)

මේ මතු තො වන අව වැනි සියවසන් පසු සිඟිරි තීවල සම්පූද්‍යානාර්ථ ඒකවචනයෙහි 'මට, කුමට, පිය හට, රත්වනට, අතට්' ආදියන් බහුවචනයෙහි 'මිනින්තලා, ගැහැනිනට, මුදුනට, සිටියනහට, මහනෙල් වනනට' ආදියන් සුලබ බව පරණවිතානයෙන් (පරණවිතාන, 1962: 160) පෙන්වා-දෙති. ඒවාහි හමු වන 'අව' යන රුපය පදාන්ත ස්වර ලේඛයන් සිදු වූවෙකි.

'හට' යන නිපාතයට තිරුත් කියන ගෙගරයන් (ගෙගර, 1964: 106) හා පරණවිතානයන් (පරණවිතාන, 1962: 160) පෙන්වා-දෙනුයේ, සංකීතානයේ 'අන්යා' හා පාලියේ 'අයාර' යන ව්‍යුත්තේ විභක්ති (සම්පූද්‍යන විභක්ති) ඒක ව්‍යුත පදවිල පරිණාමයන් එය සිද්ධ වූ බවති. 'අන්යා' යන්නට සමරුණී ව අගෝක ලිපිවල 'අයායේ/අයායේ/අව්‍යාප්' යනුත් ප්‍රාකාත හාජාවල 'අයාප්' යනුත් සම්පූද්‍යන විභක්තියෙහි යෙදුණු බව ගෙගරයේ (ගෙගර, 1964: 106) දක්වති. කරුණාකිලකයන් (Karunatillake, 2012: 372) ද මේ නිරුක්තිය පිළිගෙන තිබේ. මේ නිරුත අනුව 'හට' යන්නෙහි විකසනය මෙසේ පුරණය කළ හැකි ය: 'අන්යා > අයාය > අයා/අටය/අටය ගෙගරය > හටය > හට > හට.'

'අභ්‍යාය' යන්හෙන් බිජුණු සම්පූද්‍යන විහක්ති සූචක පද ව්‍යවහාරය පතල වූයේ ව්‍යුත්තී විහක්ති සූචනය පිළිස මාතා භාෂාවන්හි යෙදෙන '-ආය' ප්‍රත්‍යායයන් හින්න වී පළමු වැනි සියවසේ සිංහලයෙහි යෝජුනු '-ආය' ප්‍රත්‍යායය ('බිජස්ථග+ආය > බිජස්ථය' ඇගි) අභාවයට යැමත් සම්ම බව ගෙගරයේ (ගෙගර, 1964: 106) ද පරණිව්‍යනායේ (පරණිව්‍යනා, 1962: 160) ද පෙන්වා-දෙනි. තව දුරටත් මුළුන් පෙන්වා-දෙනා පරිදි දේ වැනි සියවසන්හි පසු දක්නා ලැබෙන 'හටය' වැනි රුප නිඛදී ඇත්තේ එක්කේ 'අභ්‍යාය' යන්හෙන් සිද්ධ අටය' යන්න මුලට හ්කාරය අගම වීමෙති; නැති නම් මාතා භාෂාවල සම්බන්ධ විහක්තියේ යෙදෙන '-සා/ස්ස' ප්‍රත්‍යායයන් බිජි එවක සිංහලයෙහි යෝජුනු '-හ' ප්‍රත්‍යායය (සා > ස්ස > ස > හ) අගට 'අටය' යනු එක් වීමෙති. එනම් 'හ+අටය > හටය' යනුවෙනි. මේ හේතුවෙන් විජයරත්නයේ (Wijayaratne, 1956: 139) 'හට' යන්න 'සංගත සම්පූද්‍යනය' (Composite Dative) යනුවන් දැඩුවති. දහ වැනි සියවස පසු වන විට 'හට' යන්න ඇති වූයේ 'හටය' යන්හෙනා අන්ත්‍රා ය්කාරය ලාජ් වීමෙන් බව පැහැදිලි ය.

'හට' යන්න 'සංගත සම්ප්‍රදානය' (Composite Dative) යනුවෙන් හඳුන්වන විෂයරත්නයේ (Wijayaratne, 1956: 139), අට වැනි සියලුස් පමණ සෙල්ලිපිවලින් හමු වන 'අට/අට/ට' යනු 'අර්ථ-පද' හෙවත් 'පදානු' (Quasi-terms) යනුවෙන් හඳුන්වති. මන් ද යන් ස්වාධීප පදයෙකින් ප්‍රහාව වූ නමුත් ඒවා ස්වාධීනව යෙදුණු අවස්ථා දක්නට නො ලැබෙන බැවිනි. කුමාරතුරුගයන් (කුමාරතුරු, 1938: 214) පථා විහානකාර්ථ නීතානයෙකු හඳුන්වනුයේ 'හට' යනු පමණි. '-ටට' යනු විහක්ති ප්‍රත්‍යායක් ලෙස මුළුන් (කුමාරතුරු, 1938: 108) ද දක්වා තිබේ. කුමාරතුරුගයන් ගේ සහ විෂයරත්නයන් ගේ මේ බෙත්ම ගාස්ත්‍රිය වනුයේ 'හට' යනු පොරණණී පටන් මේ දක්වා ම නිතත සඡියක් සමඟ යෙදෙන ප්‍රත්‍යායක් බවට පත් ව ඇති බැවිනි. ඒ බව පරණවිතානයන් (පරණවිතාන, 1962: 160) ගේ මේ කිහුවෙමෙන් වඩාත් පැහැදිලි වේ:

.....විහක්ති සූචක උපකාරක පදයක් වශයෙන් යොදා-ගත් 'අට' යන්න රට මූලින් සිටින සම්බන්ධ විහක්ති පදය භා එක් වීම කොතරම් ද කිව හොත් තනි ව පැවැත්ම නො පෙනෙන තරම් වැසුනු සංයෝග බවට එය පත් විය...."

මෙතෙක් දැක්වූණු නිරුක්ති අනුව ගත් කළ 'හට' සහ '-අට/-ට' යනු පොදු තුළයෙකින් යුතු හාජාග ද්වීයක් වේ පැහැදිලි ය. දෙක ම ප්‍රහාරය වී ඇත්තේ මාත්‍ර හාජාවල සම්ප්‍රදාන විහෙක් ගත් නාමයන් ගෙනි. එහෙත් අනාදිමත් කාලයක පටන් ව්‍යවහාරයේ යෙදී ඇති සැටි අනුව 'හට' යන්න තිපාතයක් ද '-අට/-ට' යනු පදාඹ හෙවත් ප්‍රත්‍යය ද වේ. මෙහෙයින් යමෝක් '-අට/-ට' යනු මෙන් 'හට' යනු ද ප්‍රත්‍යයක් ලෙස සලකන් නම් එය අතිශයින් නිය විරුදු ය.

6. සමෝදානය හා නිගමන

නුතන සිංහල ව්‍යවහාරයේ මත හේදයට තුළු දී ඇති 'ගෙන්, ගේ, හට' යන විහක්ති සූචක තුයෙයෙහි සම්බාධ ව්‍යවහාරය, නිරුක්ති හා පරිණාමය ව්‍යුත්සීමෙන් එසේ භාෂාගයන්හි ව්‍යහර පිළිබඳ වැදගත් තොරතුරු සංමුදායයක් හෙළි වේ. පොදුවේ ගත් කළ මේ 'පැමිම තුයෙය ම ප්‍රහවය වී ඇත්තේ' මාතා භාෂාගත නාම පදවලිනි. තවද දීමෝවා ව්‍යවහාරයෙහි ජ්‍යේපනය වූ මධ්‍යතන සිංහල අවධියෙහි පටන් ම ස්වාධීන පද ලෙස සළකා තිබේ. එබැවුන් ව්‍යවහාරය හා නිරුක්ති යන උහාය සාදක අනුව මේවා විහක්ති සූචක නිපාත පද බව පැහැදිලි ය. එහෙත් අනුමි පශ්චාත්තන ව්‍යාකරණයෙන් මේවා විහක්ති ප්‍රත්තාය ලෙස භදුන්වා ඇත්තේ විරාගත ව්‍යවහාරය හා නිරුක්ති පෙසක ලා පුදෙක් ම බ්ලුතර ලේඛිකයන් ගේ සමකාලීන පද ගුදුම් විපරිතතා ප්‍රමාණ තොට්ගැනීමෙන් විය හැකි ය. එවැනි විග්‍රහයක් මැනුවැටු යි පිළිගැනීම අනාථිමත් කළෙක පටන් පැවැත් ආ ඒක ප්‍රයෝගයනට පටහැනි ය. සිද්ධ්‍ය සගරා සූත්‍ර පායෙයෙහි ද පැවැසෙනුයේ සඳරුත් විදි සියල්ල පිළිබඳ නිගමන කරා එළැඹිය යත්තේ 'නන් සේ පියෙළ්වනට අනරු' ව්‍යහර අනුස්සරන් බව යි.

මෙ පද තුරයෙහි නිරැක්ති, එතිහාසික රුප විකෘතිය මෙන් ම ව්‍යවහාරය ද සලකා-බැඳු කළ මේවා කේවල හැඳින්වීමෙන් යුත් පද බව ප්‍රතික්ෂා වෙතත්, මාත්‍ර භාෂාගත නාම පදවිලින් ප්‍රහැවය වී ඇති නිසා දේ මේවා නිපාත ලෙස හැඳින්වීමට ඇතැම් විද්‍යාත්‍යන් මැකිතම් පා ඇති සෙයෙක් පෙනෙන්. පලුලත්තර සුම්නපේති නිමියන්, වැයිගෙන්නේ පක්ෂූදාලෝක නිමියන් (සුම්නපේති නිමි, සහ පක්ෂූදාලෝක නිමි, 1966: 214-215), සහ ඒකක්මෙහියේ පක්ෂූදාසාර නිමියන් (පක්ෂූදාසාර නිමි, 2011: 108) වැනි විද්‍යාත්‍යන් මෙහෙයු පද හඳුන්වා ඇත්තේන් 'උපකාරක පද' හෙවත් 'විහාක්ත්‍යර්ථ ප්‍රකාශක පද' ලෙසිනි. මාත්‍ර භාෂාගත නාම පදවිලින් හින්න වූ නමුත් සමකාලීන සිංහල ව්‍යවහාරයෙහි මේවා ලිංග, වචන, නියතතා ආදි ගේද හරණය නො කරන අවශය ස්වරුපයක් ගෙන ඇති බව දැක්ක හැකි ය. එබැවින් මේවා නිපාත ලෙස හැඳින්වීමෙහි වරදෝත් නැතු. එසේ නො කෙටුව 'උපකාරක පද' හෙවත් 'විහාක්ත්‍යර්ථ ප්‍රකාශක පද' වැනි නාමයෙහින් මේවා හැඳින්වීමෙන් සිදු වන්නේ ප්‍රාදේශක ම දුෂ්‍රහන් අවශ්‍යෙහි ලිමෙකි. නිතලව සිර දූෂ්‍යීයස්සර නිමියන් (දූෂ්‍යීයස්සර නිමි, 1935: 110) මෙන් ම කුමාරතුෂ්‍යයන් (කුමාරතුෂ්‍ය, 1935: 214) ද දක්වන පරිදි මේවා මුළු පටන් ම නිපාත ලෙස පැවැති 'මූල නිපාත' හෙවත් 'ප්‍රකාශන නිපාත' නො වේ. නාම ආදි ව්‍යාපාර ප්‍රකාශන ඇපුරෙන් නිපන් නමුත් කළ යන් ම ව්‍යවහාරයේ අවශය භාවයට පැමිණි ඇති මෙහෙයු පද ඔවුන් හඳුන්වනුයේ 'නිෂ්පේන්න නිපාත' හෙවත් 'සාධන නිපාත' යනුයෙනි. 'නිපදවා-ගත' නිපාත' හෙවත් 'තනා-ගත' නිපාත' යනු ඒවාහි ඇතුන යි. මෙසේ 'ශ්‍රාපා ත්‍රිප්‍රා' නිපදවා-ගත' නිපාත' හෙවත් 'තනා-ගත' නිපාත' යනු ඒවාහි ඇතුන යි.

පදිමලුන් (Content Morphemes) ප්‍රහවය වී ව්‍යාකරණාත්මක කාර්ය ඉටු කිරීමට සීමා වූ පද 'ව්‍යාකරණීන පද' (Gramaticalised Words) ලෙස එළිභාසික වාශවේද්‍යාදුයෝග් හඳුන්වති.

මෙහින් 'ගෙන්, ගේ, නට්' යන නිපාත ඒවාහි කාර්ය හා යෙදෙන පරිසරය අනුව ගන් කළ විහක්ති සුවක අපර නිපාත ගණයට අයත් වේ; නිරුක්ති හා පද සිද්ධිය අනුව ගන් කළ නිෂ්පත්ති නිපාත හෙවත් සාධා නිපාත ගණයට ද අයත් වේ. 'සන්ධි ගේ' සම්බන්ධ හෝ නොම් පද ද ආධාරත ද නිපාත ද වෙන් විසින් සේ ලිවිය යුතු සි' යන සම්මත සිංහල පද බෙදුම් රිතියෙහි (සම්මත සිංහල කම්මුව, 1968: 31) පැවුණෙන පරිදි මේ නිපාත තුයය පෙරපර පදයන් ගෙන් ඇත් ව ලිවිම විදුහුරු හා වියත් වහර බව පෙනේ. එහෙන් පුදෙක් ම ඉඩ පිරිමසා-ගැනීම පිළිස පද බෙදුම් සම්මත නො තකන්නන් මේ පද පුරුවයෙහි යෙදෙන නාමයට ඇදා ලිවිම පෙලුමෙන නමුත්, මටුන් ගේ වහර ප්‍රමාණ කොට මේවා විහක්ති ප්‍රත්‍යය ලෙස ගිණීම ශාස්ත්‍ර විශේෂ බව කිය මතා ය.

ආච්‍රිත ගුණු නාමාවලිය

- කුමාරතුංග, මුත්‍රිදාස (1935). *සිද්ධ්‍යා සගරා විවරණය: ප්‍රථම හායය* (නව මුදුණෝය: 1965). කොළඹ: කේඛලු. නොවුම් නොවුම්.
- කුමාරතුංග, මුත්‍රිදාස (1938). *ව්‍යාකරණ විවරණය* (නව මුදුණෝය: 2008). කොළඹ: සි/ස ඇම්. ඩී.
- කුමාරතුංග, මුත්‍රිදාස (සංස්.) (1940). *පුෂ්පය : දේ ටැනි වේලම*. කොළඹ: පහන් පහර.
- ගෙගර, විල්හැම් (1964). *සිංහල හාජාවේ ව්‍යාකරණය* (A Grammar of the Sinhalese Language, සිංහල පරිවර්තනය - ඇම්. එම්. පිටර සිල්වා). කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාත්මේන්තුව.
- කුදාණාලෝක හිමි, කේදාගොඩ (1956). අමාවැනුර. කොළඹ: සි/ස ඇම්. ඩී. ගුණසේන සහ සමාගමය.
- කුදාණාලෝක හිමි, කේදාගොඩ (1971). *සිද්ධ්‍යා සගරා පුරාණ සන්නය සහ සිඩින්න ප්‍රදීපය*. කොළඹ: අනුල මුදුණාලයය.
- ඩරමාරාම හිමි, රත්නමාලාන් (1902). *සිද්ධ්‍යා සගරා විස්තර සන්නය* (නෘතිය මුදුණෝය: 1925). කොළඹ: සක්‍රාන්තසමුළුවය යන්ත්‍රාලය.
- පක්කුදාතිස්ස හිමි, බැලුම්මහර (1987). *සිංහල හාජා සාහිත්‍යයේ විකාශනය*. කොළඹ: කත්‍රි ප්‍රකාශන.
- පක්කුදාසාර හිමි, වක්කම්පිටියේ (2011). *සිද්ධ්‍යා සගරා විමුළුම*. කොළඹ: කත්‍රි ප්‍රකාශන.
- පරණවිතාන, ඇස්. (1962). *සිගිරි ඩී - වියරණ* (Archeological Survey of Ceylon: Sigiri Graffiti I - Chapter 5, සිංහල පරිවත්නය - ඇම්. එම්. පිටර සිල්වා) කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාත්මේන්තුව.
- බලගල්ලේ, විමල් එ. (1992). *සිංහල හාජාවේ සම්බන්ධ හා පරිණාමය* (සංවර්ධන සංස්කරණය: 2014). කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙළරයෝ.
- බලගල්ලේ, විමල් එ. (1995). *හාජා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය* (වතුරුප සංස්කරණය: 2012). කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙළරයෝ.
- රණවැල්ල, සිරිමල් (2004). *සිංහල සෙල්ලේපි වදන් අකාරාදිය*. කොළඹ: පුරාවේද්‍යා දෙපාත්මේන්තුව.
- සම්මත සිංහල කම්මුව (1968). සම්මත සිංහලය. කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාත්මේන්තුව.
- සිරි කුණිණිස්සර හිමි, තිතලව (1935). *ව්‍යාකරණ රත්නාකරය* (මුදුණෝය: 2006). කොළඹ: ඇස්.
- ගොඩගේ සහ සහෙළරයෝ.
- සුමනසේති හිමි, පල්ලන්තර සහ පක්කුදාලෝක හිමි, වැයින්නේ (1966). *වාස් දිද්‍යාන්මක සිංහල ව්‍යාකරණය*. කොළඹ: සි/ස. ස්වභාෂා ප්‍රකාශන සමාගමය.
- Crystal, D. (2008). *A Dictionary of Linguistics and Phonetics: Sixth Edition*. UK & USA: Blackwell Publishing Ltd.
- Disanayaka, J. B. (2012). *Encyclopaedia of Sinhala Language and Culture*. Colombo: Sumithra Publishers.
- Gunasekara, A. M. (1891). *A Comprehensive Grammar of the Sinhalese Language* (Reprint: 1999). New Delhi/Madras: Asian Educational Services.
- Karunatillake, W. S. (2012). *Etymological Lexicon of the Sinhala Language*. Colombo: S. Godage & Bros.
- Paranavitana, S. (1933). *Epigraphia Zeylanica* (Vol. III). London: Oxford University Press.
- Paranavitana, S. (1941). *Epigraphia Zeylanica* (Vol. IV). London: Oxford University Press.
- Paranavitana, S. (1970). *Inscriptions of Ceylon* (Vol. I). Colombo: Government Printing.
- Wickremasinghe, D. M. Z. (1912). *Epigraphia Zeylanica* (Vol. I). London: Oxford University Press.
- Wickremasinghe, D. M. Z. (1928). *Epigraphia Zeylanica* (Vol. II). London: Oxford University Press.
- Wijayaratne, D. J. (1956). *History of the Sinhalese Noun: A Morphological Study based on Inscriptions*. Colombo: University of Ceylon Press Board.